

අභ්‍යන්තර විභාග නිවේදනයයි

මගේ අංකය: PPSC/EX/1/3/1/2023

වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
පළාත් සභා කාර්යාල සංකීර්ණය,

කුරුණෑගල.

2023.01.19

පළාත් ආදායම් කොමසාරිස්

වයඹ පළාත.

**වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවයේ II වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023**

වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවයේ II වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 මාර්තු මාසය තුළ කුරුණෑගලදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවයේ II වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන්ට මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම් කළ හැක.

02. මෙම නිවේදනයට අමුණා ඇති ආදර්ශ අයදුම්පත්‍රයට අනුව අපේක්ෂකයින් ස්වකීය අයදුම්පත්‍ර නිවැරදිව හා පැහැදිලිව පිළියෙල කරගත යුතු අතර එම අයදුම්පත්‍ර තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් 2023.02.15 දින හෝ එදිනට පෙර “ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, බී දොරටුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් ඉදිරිපත් කරන ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ විභාගයේ නම සඳහන් කළ යුතුය. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇත.

03. අයදුම්පත්‍රය :- ඒ 4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම භාවිතයට ගනිමින් පිළියෙල කරගත් අයදුම්පත්‍රය නිවැරදිව හා පැහැදිලිව අයදුම්කරුගේ අත් අකුරින්ම සම්පූර්ණ කළ යුතුය.

04. විභාග ගාස්තු :- පළමුවරට මෙම විභාගයට පෙනී සිටීමට කිසිදු විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. එසේ වුවත් ඉන් පසු වාරවලදී නිලධාරියෙකු විසින් සම්පූර්ණ විභාගය සඳහා පෙනී සිටින්නේ නම් රු. 1200/- ක්ද, එක් විෂයයක් සඳහා පෙනී සිටින්නේ නම් රු. 600/- ක්ද විභාග ගාස්තු වශයෙන් වයඹ පළාත් සභාවේ අංක 2003-02-13 දරණ ආදායම් ශීර්ෂයට බැර වන පරිදි තම ස්ථීර පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෝ සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා ව.ප.ස.මු.- 02 ආකෘතියෙන් ලබාගත් රිසිට්පත අයදුම්පත්‍රයේ නියමිත ස්ථානයේ ඇලවිය යුතුය. මෙම විභාගය සඳහා ගෙවනු ලබන ගාස්තුව වෙනත් කිසිදු විභාගයකට මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ. කුවිතාන්සියේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

05. අනන්‍යතාව :- විභාග අපේක්ෂකයින් විභාග ශාලාව තුළදී තමන් පෙනී සිටින සෑම විෂයයක් පාසාම විභාග ශාලාධිපති සෑහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාවය ඔප්පු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියවිලි අතුරින් කවරක් වුවද පිළිගත හැකිය.

- I. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
- II. වලංගු විදේශ ගමන් බලපත්‍රය ( පාස්පෝට් බලපත්‍රය )

06. විභාග ප්‍රවේශපත්‍ර :- විභාග නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් අයදුම්කර ඇතැයි යන පූර්ව නිගමනය මත අයදුම්පත් භාරගන්නා අවසාන දිනට හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවා ඊට අදාළ ලදුපත සමග නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සඳහා, ඔවුන් තම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට (E-mail address) විභාග ප්‍රවේශපත්‍රය යොමු කරනු ලැබේ. අයදුම්කරුවන් විසින් තම විභාග ප්‍රවේශපත්‍රය භාගත කර ගත යුතු අතර, එලෙස විභාග ප්‍රවේශපත්‍රය භාගත කර ගත නොහැකි අයදුම්කරුවන් වෙතොත් විභාගය පැවැත්වෙන දිනට දින 03 කට පෙර ඒ බව වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශයෙන් විමසිය යුතුය.

එලෙස අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර යොමු කළ වහාම ඒ බව වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යාලය වෙබ් අඩවියේ ([www.psc.nw.gov.lk](http://www.psc.nw.gov.lk)) පළකරන අතර, ඒ බව අදාළ දෙපාර්තමේන්තු වෙත ද ලිඛිතව දැනුම් දෙනු ලැබේ. දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් අදාළ අයදුම්කරුවන්ව ඒ පිළිබඳව දැනුවත් කළ යුතුය.

**සැලකිය යුතුයි :-**

අයදුම්කරු විසින් තම අයදුම්පත්‍රයේ සඳහන් කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයට ප්‍රවේශපත්‍රය යොමු කරන බැවින්, එය නිවැරදිව අයදුම්පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වේ.

07. විභාගය සඳහා ප්‍රවේශපත්‍ර ලැබූ, පළමු වතාවට විභාගයට පෙනී සිටින නිලධාරීන්ට විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රාජකාරි නිවාඩු ලබා දිය යුතුය අතර ගමන් ගාස්තු නොගෙවිය යුතුය.

**08. විභාග පටිපාටිය :-**

මෙම පරීක්ෂණය පහත සඳහන් විෂයයන් සම්බන්ධයෙන් සැකසෙන ලිඛිත ප්‍රශ්න පත්‍ර 06 කින් සමන්විත වේ. එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා උපරිම ලකුණු 100 කි. සමත්වීම සඳහා සෑම ප්‍රශ්න පත්‍රයකටම 40% ක අවම ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුය.

යම් නිලධාරියෙකුට දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට නියමිත විෂයයන් සඳහා එක් අවස්ථාවක හෝ වෙන් වෙන් අවස්ථාවලදී හෝ පෙනී සිටීමට හැකිය.

අනු අංක	විෂයය	කාලය	උපරිම ලකුණු
1	බදු නීතිය	පැය 03	100
2	බදු කාර්ය ප්‍රතිපත්ති හා බදු පරිපාලනය	පැය 02	100
3	මූල්‍ය කළමනාකරණය	පැය 02	100
4	ගණකාධිකරණය	පැය 03	100
5	බදු ආගණනය	පැය 02	100
6	කළමනාකරණ සංවිධාන ක්‍රම	පැය 02	100

**විෂයය නිර්දේශ :-**

**1. බදු නීතිය :-**

- I. පිරිවැටුම් බදු මුද්දර ගාස්තු සහ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන අනෙකුත් බදු සහ ගාස්තු ආශ්‍රිත නඩු තීන්දු
- II. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන පිරිවැටුම් බදු මුද්දර ගාස්තු සහ අනෙකුත් බදු සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති.

2. බදු කාර්ය ප්‍රතිපත්ති හා බදු පරිපාලනය :-

පළාත කෙරෙහි විශේෂ යොමුවක් සහිතව බදු ප්‍රතිපත්ති හා බදු පරිපාලනය

3. මූල්‍ය කළමනාකරණය:

වයඹ පළාත් මූල්‍ය රීති සංග්‍රහයේ පහත සඳහන් පරිච්ඡේද ඇසුරෙන් මෙම ප්‍රශ්න පත්‍රය සකස් කෙරේ.

- I. වන පරිච්ඡේදය - වියදම් හා ආදායම් ඇස්තමේන්තු
- II. වන පරිච්ඡේදය - වියදම් ආපසු ගෙවීම කපා හැරීම ආදිය සඳහා අධිකාරි බලය
- III. වන පරිච්ඡේදය - මූල්‍ය කළමනාකරණ හා උත්තරදායී බලය
- IV. වන පරිච්ඡේදය - ලැබීම්
- VI. වන පරිච්ඡේදය - පළාත් සභාවේ මුදල් ආදී භාරකාරත්වය හා බැංකු ගිණුම්
- VII. වන පරිච්ඡේදය - ගණන් තැබීම
- VIII. වන පරිච්ඡේදය - අත්තිකාරම් ගිණුම්
- XI. වන පරිච්ඡේදය - විවිධ කරුණු 1 වැනි කොටස - මුද්දර

4. ගණකාධිකරණය:-

- I. ද්විත්ව සටහන් අනුසාරයෙන් වූ පොත් තැබීම හා ගණකාධිකරණය
- II. අසම්පූර්ණ වූ සටහන් හා වෙනත් තොරතුරු ආශ්‍රයෙන් ගිණුම් පිළියෙල කිරීම

5. බදු ආගණනය:-

ගිණුම් හා තොරතුරු ගැලපීමෙන් බදු බැඳියාව ගණන් බැලීම

6. කළමනාකරණ සංවිධාන ක්‍රම:-

- I. කළමනාකරණය හා සංවිධානය පිළිබඳ මූලධර්ම
- II. එම මූලධර්ම රාජ්‍ය අංශයේ පැන නගින ගැටළු හා ප්‍රශ්නවලට අදාළ කර ගැනීම
- III. කළමනාකරණය පිළිබඳ නූතන ක්‍රමවේදයන් හා ශිල්ප ක්‍රම

09. මෙම විභාග නිවේදනයේ විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් තීරණය කරනු ඇත.

වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි,



ඊ.එම්.පී. ඒකනායක,  
ලේකම්,  
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි

ආදර්ශ අයදුම්පත්‍රය

**වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවයේ II වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023**

01.1.1 මූලකරු සමඟ නම (සිංහලෙන්) :- .....  
මයා/මිය/මෙනවිය

1.2 මූලකරු සමඟ නම (ඉංග්‍රීසියෙන්) :- .....

1.3 මූලකරු වලින් හැඳින්වෙන නම (සිංහලෙන්) :- .....

1.4 විද්‍යුත් තැපැල් ලිපිනය (E-mail) :- .....

(මෙම ලිපිනයට විභාග ප්‍රවේශපත්‍රය යොමු කරනු ලැබේ.)

1.5 ජාතික හැඳුනුම්පත් අංකය :- 

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

1.6 උපන් දිනය :- අවුරුද්ද 

--	--	--	--

 මාසය 

--	--

 දිනය 

--	--

02. සේවා ස්ථානය හා ලිපිනය :-

2.1 කාර්යාලයේ / දෙපාර්තමේන්තුවේ / ආයතනයේ නම :- .....

2.2 රාජකාරි ලිපිනය :- .....

2.3 දුරකතන අංකය :- රාජකාරි : .....  
පෞද්ගලික : .....

03. දැනට දරණ තනතුර :-

3.1 තනතුර : .....

3.2 ශ්‍රේණිය : .....

3.3 ඉහත ශ්‍රේණියට පත්වූ දිනය : .....

04. ඔබ විභාගයට ඉදිරිපත් වන භාෂා මාධ්‍යය :- 

--

(සිංහල - S , දෙමළ - T , ඉංග්‍රීසි - E )

(අදාළ අක්ෂරය කොටුව තුළ ලියන්න)

05. ඔබ විභාගයට ඉල්ලුම් කරන විෂයයන් :-

I. ....

II. ....

III. ....

IV. ....

V. ....

VI. ....

06. ඔබ මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වතාවටද ? .....

6.1 එසේ නොවන්නේ නම් විභාග ගාස්තු ගෙවා ලබාගත් (අලවා ඇති) කුවිතාන්සියේ,

කුවිතාන්සි අංකය :- ..... මුදල :- .....

දිනය :- .....

නිකුත් කල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය :- .....

කුවිතාන්සිය නොගැලවෙන සේ මෙහි අලවන්න.

07. අයදුම්කරුගේ සහතිකය :-

ඉහත සඳහන් විස්තර නිවැරදි බවත්, ඉහත 4 ඡේදයේ දක්වා ඇති භාෂා මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට මට හිමිකම් ඇති බවත් ප්‍රකාශ කරමි. මෙම විභාගය සඳහා පනවා ඇති නීති රීති පිළිපැදීමටද එකඟ වන අතර මා වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරියක බවද සහතික කරමි.

.....  
අයදුම්කරුගේ අත්සන

දිනය:- .....

08. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය :-

- I. ඉහත විස්තර සඳහන් ..... නැමැති මෙම නිලධාරියා/ නිලධාරියා මෙම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්තව සිටින වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු බවද,
  - II. ඔහු/ඇය තක්සේරුකරු ..... ශ්‍රේණියේ නිලධාරියෙකු බවද, මෙම විභාගයට පෙනී සිටීමට සුදුසුකම් සපුරා ඇති බවද,
  - III. මෙම විභාගයට පෙනී සිටින්නේ පළමු වතාවට බවද/ පළමු වතාවට නොවන බවද, නියමිත පරිදි විභාග ගාස්තු ගෙවා ඇති/ නැති බවද,
  - IV. අයදුම්කර ඇති භාෂා මාධ්‍යයෙන් පෙනී සිටීමට හිමිකම ඇති බවද,
  - V. ඉහත සපයා ඇති තොරතුරු නිවැරදි බවද,
- සහතික කරමි.
- (අදාල නොවන වචන කපා හරින්න)

.....  
ආයතන / දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ  
අත්සන හා නිල මුද්‍රාව

පදවි නාමය : .....

ලිපිනය : .....

දිනය : .....

